



මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - (2023)

5 - ශ්‍රේණිය

(01) පසුම්බියක රුපියල් 120 ක මුදලක්, මුදල් නෝට්ටු තුනකින් තිබේ. එහි ඇත්තේ ,

- 1) රුපියල් 50 සහ රුපියල් රු.20 ඇතුළත් නෝට්ටු තුනකි.
- 2) රුපියල් 50 සහ රුපියල් 10 ඇතුළත් නෝට්ටු තුනකි .
- 3) රුපියල් 100 සහ රුපියල් 20 ඇතුළත් නෝට්ටු තුනකි .

(02) පහත සංකේත වලට දී ඇති අගයක් හඳුනාගෙන 2 සහ 3 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

$$\begin{array}{rclcl} \square & + & \square & + & \square & = & 27 \\ \bigcirc & + & \square & & & = & 14 \end{array}$$

☐ හි අගය කීයද ?

- 1) 9 යි
- 2) 8 යි
- 3) 5 යි

(03) $\square \times \bigcirc$ අගය කීයද ?

- 1) 45 යි
- 2) 50 යි
- 3) 55 යි

(04) ඉරි ඇඳි පදයේ අදහස ගෙන දෙන වචනය තෝරන්න.

ඔහුගේ සිත කළුගලක් වැනිය.

- 1) සෞම්‍ය
- 2) කළුපාට
- 3) අකාරුණික

(05) ඔහු නිතරම බේගල් කියයි.

- 1) කේලාම්
- 2) පරුෂ වචන
- 3) බොරු


(06) ජනවාරි මාසයට දුරුතු නම්, මාර්තු මාසයට,

- 1) නවම්
- 2) මැදින්
- 3) බක්

(07) පළමුදා 24 වන බදාදා නම් ,අනිද්දා දිනය සහ දවස කවදාද ?

- 1) 28 ඉරිදා
- 2) 29 සඳුදා
- 3) 30 අඟහරුවාදා

(08) මෙම රූපය කඩ ඉරි වලින් දැක්වෙන රේඛා දිගේ කැපීමෙන් ලැබෙන වතුරසු සංඛ්‍යාව වන්නේ,



1) 2 යි

2) 3 යි

3) 4 යි

(09) ඉඩමකින් $\frac{1}{2}$ අයිියටද, $\frac{1}{4}$ ක් නංගිට ද, ඉතිරියෙන් $\frac{1}{2}$ ක් මල්ලිට ද බෙදා දෙන ලදී. මේ අනුව, ඉඩමෙන් ඉතිරි වූ කොටස මුළු ඉඩමෙන් කීයෙන් පංගුවක් ද?

1) $\frac{1}{4}$

2) $\frac{1}{16}$

3) $\frac{1}{8}$

(10) ඉඩමෙන් වැඩිකොටසක් ලැබුනේ කාටද ?

1) අයිියට

2) මල්ලිට

3) නංගිට

පිළිතුරු

01) 1

02) 3

03) 1

04) 3

05) 3

06) 2

07) 2

08) 1

09) 3

10) 1

a3book.com